



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1799/28 - 2013 මාර්තු මස 01 වැනි සිකරාදා - 2013.03.01

(ರಜಯೇ ಲಲಯಿತ ಪ್ರಸಿದ್ಧ ಕರನ ಲಡಿ.)

I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය රුපයේ නිවේදන

മത്തേ ആംകയ : IR/10/02/2009.

කාර්මික ආරාවුල් පනත 131 වැනි අධිකාරය

131 වැනි අධ්‍යකාරීය වන සංගේරිත කාර්මික ආරාවුල් පනතේ 4(1) වගන්තිය යටතේ 2011.11.14 වැනි දිනැති හා අංක 1732/1 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකිද්ධ කරන ලද 2011.10.03 දින දරන නියෝගයෙන්, එක් පාරුදුවයක් වශයෙන් පානදුර, හොරණ පාර, සොලමන් මාවත, අංක 27 ඒ හි පැඳිවි ටේ. එම් කුමාර මහතා හා අනෙක් පාරුදුවය වශයෙන් මොරටුව, කුවටබදේ, ගාලු පාර, අංක 615 හි පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර පවත්නා කාර්මික ආරාවුල බෙරුම් කිරීමෙන් සම්පූර්ණ පත් කිරීම සඳහා ගොමු කරන ලදුව, බෙරුම්කරු විසින් මා වෙත එවා ඇති 2012.12.31 දිනැති ප්‍රකාශයට පත් කරනු ලැබේ.

වි. ඩී. පී. කේ. විරසිංහ,
කම්මිකරු කොමසාරිස්.

2013 පෙබරවාරි මස 19 වැනි දින,
කම්මිකරු දෙපාර්තමේන්තුව,
කොළඹ 05.

කාර්මික අධිකරණයේ දී ය

වි. එම්. කුමාර,
අංක 27 ඒ, සොලමන් මාවත,
හොරණ පාර,
පානදර.

ନବୀ ଅଂକ୍ୟ : 3417

പ്രതിക്രിയ സംക്ഷിപ്ത പരിശീലനം

ജൂൺ 2009

1 A - G 17369 — 350 (2013/03)

මෙම අති විශාල ගැසට් පත්‍රය www.documents.gov.lk වෙති අඩවියෙන් බාගත කළ හැක.

ଲଙ୍କା କାର୍ତ୍ତିକ ସଂପର୍ଦନ ମଣେଚିଲ୍ୟ,
ଆଂକ 615, ଗାଁଲ୍ ପାର,
କଲ୍ପନାର୍ଥୀରେ,
ମୋରାମୁଖ.

අතර පවතින කාර්මික ආරාධිත පිළිබඳවයි.

ප්‍රධානය

ලංකාවේ ව්‍යවස්ථාපිත අනු පනත්වල (1956 ප්‍රතිසංශෝධිත මූලුයෙන්) 131 වන පරිවිශේදය වන කාර්මික ආරාධිත්වාල පනතේ (1957 අංක 62 හා අංක 4/1968 අංක 39) 1968 අංක 37 දරන කාර්මික අනුපනත්වල විශේෂ ප්‍රතිපාදන පනත්වලින් සංශෝධිත 4(1) වගන්තියෙන් ගරු ක්මිකරු ඇමතිතුමා වෙත පැවරී ඇති බලතාල අනුව ඉහත සඳහන් පාර්ශ්වයන් අතර පවත්නා කාර්මික ආරාධිත බෙරුම්කරීමෙන් සම්බන්ධ පත් කිරීම සඳහා බෙරුම්කරුවෙකු වශයෙන් 2010.03.24 වන දින මා පත් කොට මා වෙත පවරා ඇත.

ବୁଦ୍ଧି କାର୍ଯ୍ୟଙ୍କ ଅନ୍ତର୍ଗତ ଆର୍ଥିକ ଆର୍ଥିକ ପାଇଁ ହେଲୁ
ମେଲୁ ପାଇଁ କାର୍ଯ୍ୟ କରିବାକୁ ପାଇଁ ପାଇଁ ପାଇଁ :

කාරුමික සංවර්ධන මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරුවෙකු වශයෙන් සේවය කරනු ලබන වේ. එම්. කුමාර මහතාට වෝදනා 06 ක් එල්ල කරමින් 2008.01.18 වන දින සේවය තතර කර ඇතුළු. වසරකත්ත් අධික කාලයක් ගත කර 2009.04.01 වන දින විනාය පරික්ෂණයක් ආරම්භ කර එහි තීන්දුව 2010.02.15 වන දින ලබා දී විනාය පරික්ෂණ වාර්තාව ද තීන් පරිදි ඉදිරිපත් තොකර නැවත රැකියාව 2010.02.15 වන දින ලබා දී හිත වැටුප් තොගේවීමෙන් සිදු වේ ඇති අසාධාරණය අනුව ඔහුට හිග වැටුප් හිමි විය යුතුද? තොගේ නම් ඔහුට වෙනත් කුමන සහනයක් හිමි විය යත්ත තිබේ? යන්න හා 2003.08.24 වන දින මාණ්ඩලික

පරික්‍රාවකින් ද අනුමත වී ඇති සහකාර අධ්‍යක්ෂ තනතුර ලබා නොදැමෙන් යම් අසාධාරණයක් සිදු වී තිබේද ? ඒ අනුව ඔහුට හිමිවිය යුතු සහනය කළේ ද ? යන්න ආරාවලු වනු ඇත.

කාර්මික ආරුවල් පතන යටතේ සම්පාදිත 21(1) නියෝගය ප්‍රකාරව දෙපාර්චරයේ සටහීතරාත්මක ප්‍රකාශ දැක්වීමෙන් අනතුරුව පිළිතුරු ප්‍රවමාරු කරවා ගෙන සමරයක් සඳහා ඉඩ ලබා දුන් පසුව සමරයක් නොමැති බවට වාර්තා කිරීමෙන් අනතුරුව ව්‍යාහයට ගන්නා ලදී.

විනය පරීක්ෂණය සඳහා දිරස විභාගයක් පැවතීමත් අදාළ සිද්ධිය සිදු වී වර්ප 9 කට අධික කාලයක් ගත වී තිබේමත් කරණ කොටගෙන තවත් දිරස නඩු විභාගයක පැවතීම අනවශ්‍ය ය යැයි දෙපාර්ශවයම එකත ලු තිසා ලැබිත දේ ගන මින් මේම නඩුව විභාගයට ගැනීමට තීරණය විය.

ඒ අනුව මූලින් ඉල්ලුම්කාර සේවක පාරුණවය ද දෙවනුව රට පිළිගුර ලෙස වග්‍යත්තරකාර සේවා යෝජක ද ලිඛිත දේශන ගොනු කරන ලදී.

කාර්මික අධිකරණය හා බෙරුම්කරු අධිකරණ බලය අන්තර් කරගන්නේ විෂය භාර අමාත්‍යත්වමාගේ යොමු කිරීමෙනි. එම යොමු කිරීම සමඟ සිද්ධියට අදාළව කම්කරු කොමිසරිස්ත්‍රමා විසින් සකස් කරනු ලැබූ ප්‍රකාශයක් ද එවනු ලැබේ.

ඉහත 2 වන ජේදයේ දක්වා යොමුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එහි ප්‍රධාන කොටස 2 ක් හැඳුනා ගත හැකිය.

1. වර්ත 2010.02.15 දිනැති විනය පරික්ෂණ නින්දුව සම්බන්ධයෙන් අසාධාරණයක් සිදු වී ඇදේ යන්නයි.
 2. 2003.08.24 දින මණ්ඩලික පත්‍රිකාවකින් ද අනුමත වී ඇති සහකාර අධ්‍යක්ෂක තනතුර ලබා තොසීමෙන් යම් අසාධාරණයක් සිදු වී තිබේදැය යන්න.

මෙම කාරණ දෙක වෙන වෙනම සලකා බැලීය යුතුව ඇති. මත්ද මෙම සිද්ධීන් අතර සම්බන්ධයක් තිබිය හැකි නමුදු එකම ක්‍රියාදායක සිද්ධීන් තොවන නිසාවති.

මුලින්ම 1 වන යොමු කිරීම ගනිමු. ඉල්ලමිකාර සේවක පක්ෂය විසින් සම්පූර්ණ බර යොදා ඇති අතර මෙම කාරණය සම්බන්ධයෙන් වගැන්තරකාර සේවා යෝජක ආයතනය වන ලංකා කාර්මික සාච්ඡාධන මණ්ඩලය (මෙහි මින්මතු කා.ස.ම ලෙස හැඳින්වේ) ගාල්ල බන්ධනාගාරයේ ඒව වායු ඒකකයක් ඉදි කිරීම වෙනුවෙන් ගාල්ල, කඩවත අතර ප්‍රාදේශීය ලේකම්වරයා සමග ගිවිසුමකට එළඹි ඇතු. (පැ. 7) ඉන් අනුතුරුව එකී කටයුත්ත අධ්‍යක්ෂණය සඳහා ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර වේ. එම් කුමරු මහතාව පවත්‍ර ඇතු. ව්‍යාපාරීය නියමිත දිනයට ආරම්භ නොකරන ලද අතර නියමිත කාලයටද අවසන් නොකරන ලදී. පසුව එහි දුර්වලතාවයන් ගණනාවක් පවතින බවට අනාවරණය වන අතර පිළියම් යොම්කින් තොරව ව්‍යාපාරීය අතරමග තත්ත්ව කොට ඇතු.

මෙම ව්‍යාපෘතිය තාක්ෂණ උපදේශකව්ය සැපුවු වී. එම්. කුලාරුමහාගේන් නිදහසට කරුණු විමසා ලෝද්නා පත්‍ර හාරදී විනය පරීක්ෂණයක් පවත්වා ඇත. විනය පරීක්ෂණයේදී ලෝද්නා 6 කින් 1 ක් ලෝද්නාවකට වඳින හා ක්මරු මහතා වර්ධකරු වී ඇත.

එකී වරදකරු කරනු ලැබූ වෝදනාව වූයේ,

මෙකි ව්‍යාපෘතිය සඳහා පාලනාධිකාරීය විසින් ඔබ වෙත සීමා කර වෙන් කරන ලද ගමන් වියදම්/සංශෝධක දීමෙනා ප්‍රතිපාදන ඉක්මවා ඔබ ලබාගෙන ඇතත් එයට සම්බන්ධරව හා සම්බාධීව එකි ව්‍යාපෘතියේ කාරුය සාධන ප්‍රගතියක් තහවුරු කිරීමට අපොහොසත් වීම.

මෙම වේදනාව සලකා බලන කළේහි එහි එකට බැඳුණු වේදනා 2 ක් ප්‍රතිනි බව පෙනී යයි.

1. මෙම ව්‍යාපෘතිය සඳහා සීමා කරන ලද ගමන් වියදම්/සංශෝධක දීමනා ප්‍රතිපාදන ඉක්මවා ලබා ගෙන තිබේ.
 2. රුටු සම්බන්ධරව හා සමගාලීව එකී ව්‍යාපෘතියේ කාර්ය සාධනය පැහැදියක් තහවුරු කිරීමට අපොහොසත් වේ.

මෙහිදී වෝදනාවේ කොටස් 2 ක් පවතින නිසා මූල් කොටස එනම් දීමනා ප්‍රතිපාදන ඉක්මවා ලබාගෙන තිබුණ ද, දෙවන කොටසට සත්‍ය ලෙසටම නිවැරදිකරු වුවෙත් සම්පූර්ණ වෝදනාවේන්ට වරදකරු කළ හැකිද යන්නත්, මූල් කොටස එනම් දීමනා ප්‍රතිපාදන ඉක්මවා ලබාගෙන නොකිඩුණද, දෙවන කොටසට සත්‍ය ලෙසටම වැරදිකරු වුවෙත් සම්පූර්ණ වෝදනාවේන්ට නිවැරදිකරු කළ හැකි ද යන්න වෝදනා නගා ඇති ආකාරයෙන් ව්‍යාකුලු තත්ත්වයක් ඇති වේ. එම නිසා වඩාත් නිවැරදි ලෙසට වෝදනා නැගිරිය යුතුව තිබුණේ මෙම ව්‍යාපේනිය සඳහා සීමා කරන ලද ගමන් වියදම්/සංයුතක් දීමනා ප්‍රතිපාදන ඉක්මවා ලබා ගෙන තිබීම යනුවෙන් එක වෝදනාවකුත් ලබා ගත් ගමන් වියදම්/සංයුතක් දීමනා වලට සමාන්තරව හා සම්මාමිව එකී ව්‍යාපාතියේ කාර්ය සාධන ප්‍රගතියක් තහවුරු කිරීමට අපොහොසත් වීම යනුවෙන් තවත් වෝදනාවක් වශයෙනි.

ඒ කෙසේ වෙතන් තාගා ඇති වෝදනාවේ මුල් කොටස ගත් කළේහි ගමන් වියදිමි දීමනා/සංයුත්ත දීමනා සම්බන්ධයෙන් සාක්ෂි දීමට විනය පරික්ෂණයේදී පැමිණිල්ල වෙනුවෙන් කැදවා ඇත්තේ ගණකාධිකාරී එව්. ජී. විශේරත්න මහතාය. විශේරත්න මහතාගේ සාක්ෂි සටහන් අනුව ද ඉදිරිපත් කර ඇති ලේඛන අනුවද කිසිදු අවස්ථාවක කා.ස.ම විසින් සීමාවක් පනවා තිබුනු බවට අනාවරණය නොවේ.

රාජු මූදල් රෙගලාසි සම්බන්ධයෙන් හෝ ආයතනික රෙගලාසි සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීමක් හෝ ලේඛන ඉදිරිපත් කිරීමක් සිදු වී තැන. මෙම වේදනාවේ දැක්වෙන පරිදි පාලන අධිකාරිය විසින් ගමන් වියදම්/සංප්‍රක්ත දීම්නා සීමාවක් පනවා වෙන් කර තිබුතෙන් තැන.

එංග්ලී සිමා කර චෙන් කිරීමක්, වුද්ධි වෙත වාචිකව හෝ ලියිතව පාලන අධිකාරිය විසින් දන්වා සිටි බවක් ද අනාවරණය වී තැන. එවැනි සිමා කර චෙන් කිරීමක් පිළිබඳව කිසිම සාක්ෂියක් විධීමන් විනෙය පරීක්ෂයේදී ද ඉදිරිපත් නොවේ.

ප්‍රවාහන විද්‍යාම් ලබා ගැනීම සඳහා අනුමැතිය ඉල්ලීම්න් වූදිත විසින් ඉදිරිපත් කරන ලද විනය පරික්ෂණයේදී පැමිණිල්ල විසින් පැ.16 වශයෙන් සළකුණු කරන ලද ලිපියෙන්ද, ගමන් වියද්ම් වල නිශ්චිත සීමාවක් දක්වා නැත : දක්වා ඇත්තේ ව්‍යාපෘතිය අවසන්

වන තෙක් සුබෝපහෝගි බස් රථයේ වියදම් ලබා ගැනීමට අනුමැතියයි. එම අනුමැතිය සාමාන්‍යාධිකාරීගේ සටහනින් ලබා දී ඇත. තවද සාමාන්‍යාධිකාරීගේ සටහන් කිසිම සීමාවක් නොදැක්වේ.

මේ පිළිබඳව සාක්ෂි දෙන ලද ගණකාධිකාරී එව්. ඩී. විශේෂත් මහතාගේ සාක්ෂිය බලු මේලි (පිටු 75 - 76) එම සිටුවල පහත ප්‍රාග්‍රහීන හා පිළිතුරු අඩංගු වේ.

පූ : වවුවර පතක් ගෙවීම සඳහා අනුමත කරනු ලබන්නේ තාක්ෂණ සේවා අංශයෙන් නිරදේශ කර ලැබුණු විට පමණක් ද ? වූදිත නිලධාරියා වවුවර පතක් ගිණුම අංශය වෙත ඉදිරිපත් කළහොත් ගෙවනවා ද ?

පි : ගෙවීම අනුමත කරනු ලබන්නේ තාක්ෂණ සේවා අංශයෙන් නිරදේශ කර ලැබුණ්නාගේ පමණයි.

පූ : ගාල්ල ජ්‍රේ වාසු ව්‍යාපාතිය සම්බන්ධව වූදිත නිලධාරියාට වෙන් කර ඇති ගමන් වියදම් හා සංපුක්ත දීමනා වල සීමාවක් ද්‍රුවා එම සීමාව ඔබ වෙත ලිඛිතව හෝ වාචිකව ද්‍රුවා තිබුණේ ද ?

පි : එසේ සීමාවක් ද්‍රුවා තිබුණේ නැත.

පූ : එසේ සීමාවක් ද්‍රුවා තිබුණේ නම් එම සීමාව නොදැක්වා ගමන් වියදම් අනුමත කිරීමට ඔබ පියවර ගන්නවා ද ?

පි : ඔව්, එම සීමා ඉක්මවා ගෙවීම සාමාන්‍යාධිකාරී අනුමත කර තිබේ නම් මුදල් අංශයෙන් එය ගෙවනවා නැතිනම් ගෙවන්නේ නැහැ.

පූ : ගමන් වියදම් හා සංපුක්ත දීමනා ගෙවීම සීමාව ඇතුළත කිරීම තාක්ෂණ සේවා අංශයට අයත්ව තිබු කාර්යයක් බව ඔබ පිළිගන්නවා ද ?

පි : ඔව්.

පූ : සීමාව ඉක්මවා ගමන් වියදම් පත්‍රය ඉල්ලුම් කර තිබුණේ නම් ඒ පිළිබඳ තාක්ෂණ සේවා අංශය වගකිවයුතු බැවි විත්තිය යෝජනා කරනවා. ඔබ එයට එකත වෙනවාද ?

පි : ඔව්.

මෙම කරුණ ගැන විධිමත් විනය පරීක්ෂණ පැවැත්වූ පරීක්ෂණ නිලධාරී මහතාගේ වාර්තාවේ 3 : 3 : 8 ජේදයේ “පැමිණිල්ල විසින් සහාය කරන ලද්දේ දින 165 හෝ එයට ආසන්න ගණනක් යාමට අනුමැතිය ලබාගත් බව පමණකි.” යනුවෙන් සටහන් කරයි. එම ජේදයේම “යිය දින ගණන පිළිබඳව පැමිණිලි පක්ෂය සහාය කරන ලද්දේ දින 66 ක් පිළිබඳව පමණකි.” යනුවෙන් ද සඳහන් කරයි.

ඇත්තෙන්ම සිදු වී තිබුණේ පැමිණිලි පක්ෂය දින 165 ක් ගිය බවට කරුණු කියා සිටියන් ලේඛන ඉදිරිපත් කර තිබුණේ දින 66 කට පමණක් බැවින් ගිය දින ගණන දින 66 ක් බව සහාය වී ඇති බවයි.

ඉතා පැහැදිලි ලෙසටම පාලනාධිකාරීය කිසිදු සීමාවක් දක්වා නැතින් මෙම ව්‍යාප්තියේ සියලු සැලසුම් සකස් කර තිබුණ් වූදිත වේ. එම් කුමාර මහතා ලබා දුන් ඇස්තමේන්තුව මතය (පි 6) ඒ මත ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මුදල් ලබා ගෙන ඇත.

වි. එම්. කුමාර මහතා පි 6 හි 14 අයිතමය අනුව යම්න් එක් කුටියක් ඉදි කිරීම දින 15 + 10 ක් වශයෙනුන් දින 25 කුත් කුටිර 4 සඳහා දින 100 කුත් යාමට හැකි බවට තර්ක කරයි. එය කුටිර ඉදි කිරීමට අවශ්‍ය වන මෙසන් දින ගණනයි. සැම මෙසන් දිනකම කුමාර මහතා එහි සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. සැම දිනකම මෙසන්වරු ගිණ් ගෙන් ගෙන බැවි බැඳුනු කුමාර මහතා බලා සිටීමට අවශ්‍ය වන්නේ නැත. ඔහු මෙහි තාක්ෂණීක උපදෙස් සපයන්නා මිසක වැඩ සුප්‍රීක්ෂණ නොවන නිසාය.

පි 6 ලෙස ලකුණු කොට ඉදිරිපත් කර ඇති කුමාර මහතාගේම ඇස්තමේන්තුවට අනුව අංක 15 අයිතමය යටතේ උපදේශන සේවා සඳහා එක් කුටිරයකට දින 10 ක් විශේෂයෙන්ම නිශ්චිතවම වන් කර ඇත. කුටිර 4 සඳහා ඒ අනුව දින 40 කි.

කුමාර මහතාට අනුව පසු විපරම් සඳහා එක් දිනක් පමණක් ගොස් තිබේ. ඒ අනුව කුමාර මහතාට අනුව ව්‍යාප්තියේ I වන කොටස එනම් ජ්‍රේ වාසු කුටිර ඉදි කිරීම සඳහා කුමාර මහතා දින 65 ක් ගොස් තිබේ. (66 - 1) එය මිහුගේම ඇස්තමේන්තුව (දින 40) ඉක්මවා යාමකි. පාලනාධිකාරීය සීමාවක් පනවා නැතින් කුමාර මහතා තමාගේම ඇස්තමේන්තු සීමාව ඉක්මවා යාමකි.

මෙකි පි 6 ඇස්තමේන්තුවේ පසු විපරම් සඳහා මුදලක් වෙන් කර නැත. නමුදු කුමාර මහතාම ඉදිරිපත් කර ඇති පි 4 ඇස්තමේන්තුවේ පසු විපරම් සඳහා රු. 50,000 ක ගාස්තුවක් වෙන් කර ඇත.

වූදිත වි. එම්. කුමාර මහතා එකිනෙකට වෙනස් වටිනාකම් සහිත ඇස්තමේන්තු 2 ක් ඉදිරිපත් කර ඇත. එසේ ව්‍යාප්ද පැය 4 අනුව යම්න් පසු විපරම් සඳහා රු. 50,000 ක් වෙන් කර ඇති බව සැලකුවහොත් ඒ මුදලම වෙන් කොට තිබෙන්නේ වූදිත කුමාර මහතා කියන පරිදි ගාල්ලට ගොස් උපදේශන සේවා සැපයීමට පමණක් නොව වෙනත් අර්ථ්‍ය වූදිතාක් ඒ සඳහා ද යන වියදම් ඇතුළත්වය. ඒ අනුව මෙම පසු විපරම් සඳහා වෙන් කළ මුදලන් ගමන්/සංපුක්ත දීමනා සඳහා කොපමණ මුදලක් නිශ්චිතවම වෙන් කර ඇදුනියි කිමට තුප්පාල්වන. නමුදු වූදිත කුමාර මහතාම කියන පරිදි කොටස 2 කින් වන මෙම ව්‍යාප්තියේ මුල් කොටස එනම් ජ්‍රේ වාසු කුටිර සඳහා නිශ්චිතවම දින 40 ක් වෙන් කර ඇත. වි. එම්. කුමාර මහතා විසින් පිළියෙල කරනු ලැබූ ඇස්තමේන්තුව අනුමත කර තිරදේශ කිරීම කා.ස.ම විසින් සිදු කර ඇත. ඒ අනුව කා.ස.ම ගමන්/සංපුක්ත දීමනා සඳහා සීමාවක් ඉදිරිපත් කර නැතින් වූදිත වි. එම්. කුමාර මහතා ඉදිරිපත් කර ඇති සීමාව පිළි ගැනීම තුළින් එය කා.ස.ම සීමාව ද වී ඇත.

මේ අනුව 3 වන වේදනාවේ මුල් කොටසේ දැක්වෙන පරිදි, වූදිත කුමාර මහතා පිළියෙල කර පාලනාධිකාරීය අනුමත කළ ඇස්තමේන්තුගත මුදලට වඩා ගමන් වියදම්/සංපුක්ත දීමනා ලබාගෙන ඇත.

රූලගත සාලකා බැලිය යුතුව තිබුණේ මෙම ව්‍යාපෘතිය රට කාර්යාලියක් අත් පත් කරගෙන තිබුණේද යන්නයි.

මෙහි වගකීම සම්පූර්ණයෙන්ම වුදිත වේ. එම්. කුමාර මහතාට පැවත්වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය උත්සාහ ගෙන තිබේ. තවද වුදිත වේ. එම්. කුමාර මහතා දින 165 ක් තිරික්ෂණය සඳහා යිය බව පැමිණිල්ල ප්‍රකාශ කරන් වුදිත පක්ෂය කියන්නේ දින 66 ක් පමණක් යිය බවයි. එසේම ගමන් දීමනා ලබා ගැනීමට ඉදිරිපත් කර තිබෙන ව්‍යවර්ථ පත් මිනුන් සහාය වනුයේ දින 66 ක් යිය බවයි. ඒ කෙසේ වෙතන් දින 66 ක් යන්න ද ප්‍රමාණවත් දින ගණනයි. එනම් වුදිත වේ. එම්. කුමාර මහතාට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ප්‍රමාණවත් කාලයක් ලැබේ තිබේ. එම ඔහුගේ මෙම ව්‍යාපෘතියට තිබුණු දැක් සම්බන්ධ විද්‍යා දක්වයි. යම් හෙයකින් මෙම ව්‍යාපෘතිය අසාර්ථක වුයේ නම් එහි වැඩි බරක් වේ. එම්. කුමාර මහතා දැරිය යුතුය. මහුව යම් හේතු දක්වා ඉන් මිදිමට නොහැක.

වුදිත වේ. එම්. කුමාර මහතාද අවසන් අවස්ථාව වන තෙක් ඔහුට මෙම ව්‍යාපෘතිය නිසි පරිදි කරගෙන යැම්ම අවශ්‍ය සහයෝගය නොලැබෙන බවට කිසියා අවස්ථාවක පැමිණිලි කොට ද නැත. එනයින් බලන කළ වුදිත වේ. එම්. කුමාර මහතා ද තම වැඩි කටයුතු සම්බන්ධයෙන් යම් උදාසීන බවක් පෙන්වා ඇතුළු.

නමුදු එකි ගිවිසුම අත්සන් කලේ කා.ස.ම යි. එකශ වූ මූල්‍ය අත්තිකාරම් ලබා ගත්තේ කා.ස.ම යි. එකි මූදලින් බඩු පාහිරාදිය ගනු ලැබුවේ කා.ස.ම යි අවශ්‍ය පරිදි මූදල් වියදම් කලේ කා.ස.ම යි. වුදිත වේ. එම්. කුමාර මහතා සිදු කලේ තාක්ෂණික උපදෙස් සැපයීමියි. ඔහුගේ උපදෙස් සැපයීම් හා අධික්ෂණය ප්‍රසං්ග මිටිමක නොතිබුණේ නම් ඔහුට ඉහළින් සිටි තිලායාරින් ඒ සම්බන්ධයෙන් අධික්ෂණය කළ වුතුව තිබුණි. තිවැරදි උපදෙස් ලබාදිය යුතුව තිබුණි. ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳව සෞයා බැලිය යුතුව තිබුණි.

කා.ස.ම මෙම විෂය සම්බන්ධයෙන් දැනුම හා අත්දැකීම් තිබුණේ වුදිත වේ. එම්. කුමාර මහතාට පමණක් බව පවසා ඉන් මිදිමට උත්සාහ කළ ද විෂයානුබැඳ දැනුම අවශ්‍ය නොවන සාමාන්‍ය පරිපාලන දැනුම හා කළමණාකාරීත්වය දැනුම පවතින පුද්ගලයෙකට මෙම ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් අඩුපැඩු සහිතව ඉදිරියට යැම ගැන කරුණු සෞයා බලා පිළියම් යෙදිය හැකිව තිබුණු නමුදු අවසන ව්‍යාපෘතිය අතරමත නතර කරනු ලබන අවස්ථාව තෙක් කිසිදු අවස්ථාවක ඉහළ පරිපාලනය මේ සම්බන්ධයෙන් සාධාරිත මැදිහත් වීමක් සිදු කොට නොමැති.

විශේෂයෙන්ම තාක්ෂණික සේවා අංශය අවශ්‍ය අවස්ථාවලදී නිසි පරිදි මැදිහත් වේ නොමැති. කා.ස.ම. තිබුණු සාම්බික වගකීම නිසි පරිදි ක්‍රියාවේ යොදා නැතු. එනයින් බලන කළ යම් ව්‍යාපෘතියක් අසාර්ථක වුවා නම් සියලු දෙනා පොදුවේ රට වගකීම දැරිය යුතුය. එක් එක් පුද්ගලයාට ඇතිල්ල දිග කොට මත හැර යා නැති දැයි විමසා බැලිය යුතුය.

නමුදු මෙම ව්‍යාපෘතිය අසාර්ථක වුයේ නම් රට සම්පූර්ණයෙන්ම වගකීම යුතු වන්නේ වුදිත වේ. එම්. කුමාර මහතා පමණක් ද යන්න රූලගත විමසා බැලිය යුතුව ඇතුළු.

ල් කෙසේ වෙතන් වෝදනා නගා ඇති ආකාරයට අනුව, මෙහිදී සාලකා බැලිය යුතුව තිබෙන්නේ, මෙම ව්‍යාපෘතියේ වුදිත විශේෂ සාමාන්‍ය පාර්ශවයක් විසින් සිදු කර නැත. යම් ව්‍යාපෘතියක සාර්ථක / අසාර්ථක හා කාර්ය සාධනය අතර වෙනස හේ සමානකම කිසිදු පාර්ශවයක් ඉදිරිපත් කොට නැත. ඒවා වාසු උද්‍යාදන ව්‍යාපෘතියක ඒවා වාසුව උද්‍යාදනය නොවන්නේ නම් එය පැහැදිලිව අසාර්ථක ව්‍යාපෘතියකි. රට සාපේක්ෂව කාර්ය සාධනය කුමක් ද?

කාර්ය සාධනය පිළිබඳව අනුමතියක් ඇති කර ගැනීමට හැකි වන පරිදි එය අර්ථ තිරුපනය කිරීම හේ හදන්වා දීමක් කිසිදු පාර්ශවයක් විසින් සිදු කර නැත. යම් ව්‍යාපෘතියක සාර්ථක / අසාර්ථක හා කාර්ය සාධනය අතර වෙනස හේ සමානකම කිසිදු පාර්ශවයක් ඉදිරිපත් කොට නැත. ඒවා වාසු උද්‍යාදන ව්‍යාපෘතියක ඒවා වාසුව උද්‍යාදනය නොවන්නේ නම් එය පැහැදිලිව අසාර්ථක ව්‍යාපෘතියකි. රට සාපේක්ෂව කාර්ය සාධනය කුමක් ද?

නිසි කාර්ය සාධනය මතින්නේ කෙසේ ද යන්න දක්වා ද නැත. යම් ව්‍යාපෘතියක 50% ක සාර්ථකත්වය නිසි කාර්ය සාධනයක් වන්නේ ද නැතිනම් මූලින් සාර්ථක වී තිබි වික කළකින් අසාර්ථක වුවහොත් එය නිසි කාර්ය සාධනය වන්නේ ද යන්න ප්‍රශ්නගතය. පැමිණිල්ල විසින් ද විධීමත් විනය පරික්ෂණයේ මේ බවක් ඔප්පු කර නැත. අවුම තරමින් අදහසක්වත් ඇති කර ගත හැකි වන අපුරින් කරුණු දක්වා නැත.

කාර්ය සාධනය නිර්වචනයට අනුව “යම් සංවිධානයකට පවරා ද ඇති කාර්ය හා සංවිධානය මින් වෙන් විය යුතුව තිබුණු වුදිත විශේෂය සාම්බිකත්වය වන්නේ ද යන්න ප්‍රශ්නගතය. පැමිණිල්ල විසින් ද විධීමත් විනය පරික්ෂණයේ මේ බවක් ඔප්පු කර නැත. අවුම තරමින් අදහසක්වත් ඇති කර ගත හැකි වන අපුරින් කරුණු දක්වා නැත.

1. input/activity

2. output

3. outcome

එසේම අරමුණට, කාලයට, මුදලට සාපේක්ෂව ද කාර්ය සාධනය මතිනු ලැබේ.

මෙම කාර්ය සාධනය යන්නට අදාළ ඉංග්‍රීසි වචනය වන්නේ Performance යන්නයි. එහි තිරුවචනය Collings Dictionary ව අනුව Manner or quality or function වේ. ව්‍යාපෘති කළමණාකරණයට අදාළව www.businessdictionary.com ව අනුව

The accomplishment of a given task measured against pre-set known standards of accuracy, completeness, cost and speed. In a contract performance is deemed to be the fulfillment of an obligation in a manner that releases the performer from all liabilities under the contract.

විශේෂයෙන්ම තාක්ෂණික සේවා අංශය අවශ්‍ය අවස්ථාවලදී නිසි පරිදි ක්‍රියාවේ යොදා නැතු. එනයින් බලන කළ යම් ව්‍යාපෘතියක් අසාර්ථක වුවා නම් සියලු දෙනා පොදුවේ රට වගකීම දැරිය යුතුය. එක් එක් පුද්ගලයාට ඇතිල්ල දිග කොට මත හැර යා නැති දැයි විමසා බැලිය යුතුය.

පසුව යම් යම් ප්‍රයෝග පැන නැගී ඇත. ඒවා නම්,

1. ජේව වායු පද්ධතියෙන් නිකුත් කරන ගැස් වලින් උප දෙකක් විනාඩි 45 ක් පහත් පමණක් දැල්වීම.
2. කුස්සියෙදී සිට ප්‍රධාන ස්ථොරක් වැංකිය වෙතත අප ද්‍රව්‍ය ගලා යැමෙන් පසු වැංකි වලට ගමන් කිරීමේදී අවහිරතා ඇති වීම.
3. ස්ටෝරක් වැංකිය අසලින් ප්‍රයෝග කාන්දුවීම.
4. අප්‍රතින් ප්‍රයෝග අනුප්‍රා කළ විට පමණක් බැරල් උච්ච වින් සුඩා වේලාවකින් නැවත තිලා බැඳීම.
5. අවසාන වැංකියෙන් ජලය පමණක් පිටතට පැමූණීම.

නමුදු මෙවැනි ප්‍රයෝග ව්‍යාපෘතියක ඇති විෂය අවස්ථාව තිබේද යන්න සලකා බැලිය යුතුව ඇත. ඉතාම සාර්ථක ව්‍යාපෘතියක වුවද ආරම්භයේ කිසිදු ප්‍රයෝගක් ඇති විෂය හැකියාවක් නොමැති ද? එසේම යම් ප්‍රයෝගක් ඇති වූ පමණින් එය කාර්ය සාධනයක් පෙන්වීමට අපොහොසත් වන්නේ දැයි යන්න ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත.

ර්ලගට මෙහි ඇති වන ප්‍රයෝග සඳහා පිළියම් යෙදීමේ හැකියාව තිබුණේද? යන්න ර්ලගට සලකා බැලිය නැක. ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළව ඇති වූ ප්‍රයෝග වලට පිළියම් යෙදීමට හැකියාව තිබුණේද යන්න සලකා බැලිය යුතුව ඇත.

විධිමත් විනය පරීක්ෂණයේදී ගාල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරීනි දිල්රුක්ෂි මහත්මිය (මෙම පරීක්ෂණයේ වැදගත් සාක්ෂිකාරියක් විය මන්ද මෙම ව්‍යාපෘතියේ යෝජනාකරු ඇය විමත් ව්‍යාපෘතියේ සුපරීක්ෂණ කටයුතු ඇයට හාරුවී තිබීමත් ඇය තාක්ෂණ නිලධාරීනියක විමත් (නිසාය) සාක්ෂි දෙමින් “එක් උදුනක් පමණක් දැල්වූ බවත්, එකින් සහි දෙකක් තුනක් පමණ ගත විමෙන් පසු උදුන් හතරම දැල්වූ බවත්, එම අවස්ථාවේ උදුන් හතරම දැල්වූන් බවත්” කියා ඇත. (විනය පරීක්ෂණ වාර්තාව 64 පිටුව)

දිල්රුක්ෂි මහත්මිය තව දුරටත් එම සාක්ෂියේදී කියා සිටියේ “නමුත් එය සම්පූර්ණයෙන්ම දැල්වූන් නැහැ. සම්පූර්ණ වශයෙන් දැල්වූන් නැතැයි මා කියා සිටිනෙන් උදුන් හතරම මැද කොටස පමණක් දැල්වූන් නිසාය. එයට හේතුව දැල්වූමට අවහා ප්‍රමාණයට ගැස් නිපදවීමට කාලයක් ගතවීම හා ගැස් නළවලින් වායුව කාන්දු විමුණී” යුතුවෙනි.

මෙම සාක්ෂියෙන් පැහැදිලිවම සනාථ වන්නේ කුටිර ඉදි කිරීම අවසන් බවත්, ගැස් නිපදවීම ආරම්භ වී තිබුනු බවත්, උදුන් හතරම දැල්වීම ආරම්භ වී තිබුන බවත්ය.

මෙවැනි ආපදාවලට මුහුණ දීම සඳහා අවුරුද්දකට පසු විපරම කාලයක් ඇස්තමේන්තු අනුව (පැ. 4) යොදා ඇත. අවුරුද්දකට පසු විපරම කාලයක් යොදා ඇති හේතුවද දිල්රුක්ෂි මහත්මියගෙන් සාක්ෂියෙන් පැහැදිලිව ඇත.

ගැස් නිපදවීම ආරම්භ විශේෂ පසු ඇතිවන කාර්මික දේශ හදුනාගෙන ඒවාට පිළියම් යොදා ව්‍යාපෘතිය සාර්ථක කිරීමට “අස්තමේන්තුවෙන්ම ප්‍රතිඵාන වෙන් කර තිබියදීන් එයට ඉනාදි ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත.”

එසේම පසු විපරම කටයුතු සඳහා එදින වී. එම්. කුමාර මහතා ගෙන්වා ගැනීමට ප්‍රාදේශීය ලේකම් හා දිල්රුක්ෂි මහත්මිය දැරු උත්සාහයන්ද ඇයගේ සාක්ෂියෙදී විස්තර කර ඇත. (67 පිටුවන්)

දිල්රුක්ෂි මහත්මිය වැඩිදුරටත් “සමහරවිට පසු විපරම කටයුතු සඳහා දිගටම ආවා නම් ඇති වන තාක්ෂණික දේශ සඳහා පිළියම් යෙදීමට අවස්ථාවක් තිබූ බව මා කියනවා” යනුවෙන් කියා ඇත. (67 පිටුව)

එසේම ජේව වායු පද්ධතියෙන් නිකුත් කරන ගැස් වලින් උප දෙකක් විනාඩි 45 ක් දැල්වීමට හැකි වූ බවද, මෙම ඒකකය හා සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී වශයෙන් කටයුතු කළ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර එම්. ජී. බන්දුල මහතාගේ සාක්ෂියෙන් හා වි. 11 ලේඛනයේ උපට දක්වීම් සඳහන් කරන්ත්, තිරණයකට පැමූණීමේදී විනය පරීක්ෂකතුමා එය සැලකිල්ලට ගෙන නැතු.

ව්‍යාපෘතියේ කොටස් දෙකක් තිබූ බවත් එනම් ඉදිකිරීම කටයුතු හා ඉන් පසු ගැස් නිපදවීම ආරම්භ වූ විට එතැන් සිට අවුරුද්දක කාලයක් පසුවිපරම කරමින් ඇති වන දේශ වලට පිළියම් යෙදීමයි. ව්‍යාපෘතිය සාර්ථක විශේෂ නම් මෙම කොටස දෙකම සම්පූර්ණ විය යුතුය.

මෙම දෙවන කොටස ඉටු කිරීම සඳහා පැ. 04 අස්තමේන්තුවේ අවුරුද්දක කාලයක් හා ඒ සඳහා ප්‍රතිඵාන සාර්ථක තිබියදීන් වි. 07 ලේඛනයේ සහාපතිතුමාගේ සටහන් අවුරුද්දකක් වෙනුවට දින 04 ක් යොදා තිබිය දී. ඒ සියල්ල අනිබවා තාක්ෂණික අංශයේ සාමාන්‍යාධිකරණම්ය අවුරුද්දක වෙනුවට එක් දිනක් පමණක් අනුමත කිරීම් දේවිප්‍රසාද සහාපතිතුමා ද තිබූ අවසරය එක් දිනකට පමණක් සිමා කරමින් සහාපතිතුමා අනිබවා යාමට ඇයට කිහිම අයිතියක් හෝ බලයක් නොතිබූ බවත්, මෙම කරුණු කිහිවක් පරීක්ෂණ නිලධාරී මහතා සැලකිල්ලට ගෙන නැති බවත්, ගරු අධිකරණය පෙන්වා දෙමි.

පරීක්ෂණ නිලධාරී මහතාගේ වාර්තාවේ 3.3.6 ජේදයෙන් පෙනී යන්නේ අවුරුද්දක පසු විපරම කටයුතු සඳහා එක් දිනක් පමණක් වී. එම්. කුමාර මහතා ගිය විට 3.3.2 ජේදයේ සඳහන් සියලුම දේශ වලට වී. එම්. කුමාර මහතා පිළියම් යෙදීම පිළියම් යුතුව තිබුනු බවයි.

මෙම සම්බන්ධ ගාල්ල දිස්ත්‍රික් නිලධාරී උපම්පරි මහතාගේ මූලික සාක්ෂියේදී “මෙම තාක්ෂණික ගැවැලුවලට විසුදුම් ලබා දිය හැක්කේ තාක්ෂණික නිලධාරීයෙකට පමණක් බැවින් එම දැනුම ඇති කුමාර මහතා එවත ලෙස මා විටින් විට ඉල්ලා සිටියා, කෝමික සංවර්ධන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන යොදා ඇති ප්‍රතිඵාන විනය පරීක්ෂණ වාර්තාවේ 81 පිටුව

එමෙන්ත වින්තියේ හරස් ප්‍රශ්න වලට පිළිබඳ දෙමින් “කුමාර මහතා මෙම ව්‍යාපෘතියේ වැඩසටහන සඳහා ගෙන්වා ගැනීමට මා මහත් උග්‍රසාහයක් දැරුවා පෙළුදුගිලික මූල්‍ය වියදම් කර තෝ පැමිණ මෙය ඉටු කර දෙන ලෙස මා පෙළුදුගිලිකව මිශ්‍රගැන් ඉල්ලා සිටිය. කර්මක සංවර්ධන මණ්ඩලයෙන් මා කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිච්චාරයක් ලැබුනේ නැ. මා විසින් කරන ලද ඉල්ලීම් තාක්ෂණ ජේවා අංශයේ අධ්‍යක්ෂතාමිය වෙත එක එල්ලේම කරන ලද නමුත් ඒවා සම්බන්ධයෙන් නිසිම ප්‍රතිච්චාරයක් ලැබුනේ නැහැ. එහෙන් එවන්තම් පළමුක් කියා තිබෙනවා. එය ඉටු වුතෙන් නැහැ.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහතා 81 පිටුවේ කියා ඇතු.

ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන තීරණය කිරීමේදී ඉතා වැදගත් වන මෙම සාක්ෂිය ගැන පරීක්ෂණ තිබුලට මහතා කිසිම සැලකිල්ලක් දක්වා නොමැති බව ඔහුගේ වාර්තා කියවන විට පෙනී යයි. එසේම මේ කිසිම අවස්ථාවක ප්‍රගතිය කුමක් ද යන්න මැන බලීමට පාලන අධිකාරී සාධනීය පියවරක් ද ගෙන තැනු. කිසිම පරීක්ෂණයක්ද සිදු කොට තැනු. කාර්ය සාධනය යනු එහි තීරච්චනයට අනුවම අඛණ්ඩ සමාලෝචන කියාවලියකි. හඳුනීයේම කාර්ය සාධනය තක්සේරු කළ හැකි දැයු ප්‍රශ්න ගතය.

କବା ବିଶେଷଯାତ୍ରନ୍ତ ସ୍ଥିତି ରେ ଥିଲା. କୁମାର ମହନୀ ଦୂରୀ ହୋଇଲୁ
ଏଣନ୍ତିରେତିବେଳେ ପାଇଁ କରଗେନ ଯନ ବେଳ ଆଦେଶିଯ ଲେଖିଥିଲା ବିଜିନ୍
ର ଟ ଲେଜ ଲକ୍ଷ୍ମୀ କର ବିଭିନ୍ନ ଦୂରୀରପତ୍ର କର ଆଜି ଲିପିଯ ଲାଗିଲା
ଅଛୁ. ଅଭିଗେତ୍ର ଏଣନ୍ତିରୁ ପାଇଁ ଲେନାହେ ପାଇଁ ଥିଲା ?

ନୀତିନିମ୍ନ, ଖାଦ୍ୟକ ରୀ. ଶିଳ୍ପ କୁମାର ନିଜି ଉନ୍ନତ୍ୟରେଣ୍ଟ କଷ୍ଟରୁ କରନ୍ତୁ
ଲୋକିତରେ ଦୁଃଖ ନିଲଦାରଙ୍କରେ ବୈଚ କଷ୍ଟରୁ ନିଷ୍ଠା ମେମ ବସାପାନିଯେ
କାର୍ଯ୍ୟ ସାଧନଯକ୍ଷ ଫେନ୍‌ମେଲିଟ ଅପେକ୍ଷାତ୍ୱର ଵିଲା ଘୟେ କିମି ହାତିଦି ?

සාක්ෂි වියෙන්ලේජනය කිරීමේදී පාලනාධිකාරීය සමග වූදිත රී, එම්. කුමාර මහතා ද ගැටුම් ඇති කරගෙන තිබූ ජනප්‍රිය විරිතයක් නොවන බව පෙනී යයි.

පැමිණිල් වෙනුවෙන් සාක්ෂි දුන් ප්‍රධාන සාක්ෂිකාරීය ද, දේවියෙන් සාක්ෂි දුන් බවට වූදිත කුමාර මහතා පෙන්වා දී ඇතේ. මෙය ඉහළ නිලධාරීන් අතර පැවති ගැලුම විභාග දක්වයි. සාක්ෂි විශ්දේශනාත්මකව බැඳු කළේහි යම් යම් අවස්ථාවන්හි එකී සාක්ෂිකාරීය ද සාහයිකව සාක්ෂි දී ඇති බවත් සාක්ෂි දීම සඳහා වවද ගෙන්වා ගෙන ඇත්තේ ඉතා අපහසුතාවෙන් බව පෙනී යයි.

ලංදාහරණයක් වශයෙන් කිසිදු ආකාරයකින් මෙම ව්‍යාපෘතියේ සාර්ථක/අසාර්ථකතාවයට අදාළ නොවන වූදින ටී. එම්. කුමාර මහතා රජවීමට හෝ නිලධාරීවරයෙකු වීමට යන බවට දී ඇති සාක්ෂියන් වූදින ටී. එම්. කුමාර මහතා තම්මාම ජ්‍යෙ වායු ව්‍යාපෘතිය සඳහා අන්දකීම් අති අයෙකු ලෙසට හඳුන්වා දුන් බව පමණක් කියමින් තමන් දැන් එය විස්වාස නොකරන බවත් එය බොරුවක් විය නැති බවත් නැගෙන ආකාරයට සාක්ෂි දී ඇතුළු.

ମେ ଅବସ୍ଥାଲେଖି ମେତ ନିଳଦାରଙ୍କ ଅତର ଆଜି ଗ୍ରେଟ ଗାଲିବନ୍ଦିନାରାଯନ୍ ତେବେ ପାଣ୍ଡିତ୍ୟ ଅଙ୍ଗାରକ ବୁଲା ହାତିଲ ଶିଖି ଅଙ୍ଗାରପତନୀରୁଧ୍ୟାତ ବ୍ରାହ୍ମମନ୍ଦିର କୁଳ ହାତିଲ ତିବ ବୁଲ ପେନ୍ଦି ଯାଏ.

సిద్ధలు రూపు నిలదారినే తమనేగే పెండ్లగిల్క అణిమిరీరునును పాశుకలు పొడ్చ అర్థమైనే చూటుకిలు వైపి కీర్తిమ గర్వ అదికరణయ అపేక్షా కరడి. లియ మె అవస్థాలెవిడి యారారియక్ వ్విడే ద్విడి ప్రశ్నగటనయ.

එම නිසා මෙම ව්‍යාපෘතියේ නිසි කාරුය සාධනයක් පෙන්වීමට අපොහොසක් වූයේ නම් එය සිදු වූයේ වුද්ධික රේ. එම්. කුමාර මහකාගේම වරදීන් පමණක් බවට නිගමනයකට ඒමට මෙම ගරු අධිකරණයට පූජාවන් කළමක් නැත.

මෙම කාර්ය සඳහනය ප්‍රථිඵල පාදක වන නිරන්තර ඇගයීමට ලක්වන අඛණ්ඩ වූයාවලියකි. මෙම ගැල්ල බන්ධනාගාර ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත් කළුහි කිසිදු අවස්ථාවක ප්‍රගතිය සමාලෝචනය කිරීමක් නැත්තේ පරීක්ෂාවට තාපනය කිරීමක් සිදු කොට නොමැත. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පරිදි ඉහළ කළමනාකාරීන්ට ද, මැදිහත්වී නැත. මෙම ව්‍යාප්තියේ නිශ්චිත අවස්ථාවන්හිදී පෙර සඳහන් කළ පරිදි ඇගයීමක් සිදු තොකොට තොත්ති නිසා අවම වශයෙන් ව්‍යාප්තියේ කොටස් දෙකම සම්පූර්ණ වූ පසු එනම්, ජ්වල වායු කුටිර ඉදි කිරීමක්, ජ්වල වායු නිෂ්පාදනය වීමෙන් පසුව වසරක පසු විපරම් කාලය අවසානයදී ඇගයීමක් කළ යුතුව තිබුණි. එය සිදුවී නැත. මෙම ව්‍යාප්තියේ දෙවන කොටස සම්පූර්ණ කිරීමට වූදිත වේ. එම් ක්‍රමාර මහනාට අවස්ථාව ලබා නොමැත ඇසාධාරණය.

මෙම ව්‍යාපිතියේ දුර්වලතාවයන් පවතින බවට අනාවරණය වූ කළේ ව්‍යාපිතිය අතරමග නතර කර දමා ඇත. පාක්ෂී මගින් අනාවරණය වූ පරිදි යම් හෙයින් වූදිත රේ. එම් කුමාර මහතාට ප්‍රස්ථාපිත ලුබලෙන් තම්, තත්වය වෙනස් වන්නටද ගැඹු තිබිය හැක.

ඒ අනුව කා.ස.ම. නිසි කාර්ය සාධනය යන ව්‍යත්තය වෙද්දනා ගොනු කිරීමේදී භාවිතකා කළත් එය එකි අර්ථ සැබැවීන්ම තේරුම් රෙන දැනුත් කරන ලද තිබෙන බවත් පෙනෙන්නට නොමැත.

වුද්ධ නිසි කාර්ය සාධනයක් පෙන්වීමට, අපොහොසත් වේම සම්බන්ධයෙන් වරදකරු කිරීමට පිළිගත් කුම වේදයක් අනුගමනය කර තැත. එසේම ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ද ඉදිරිපත් කර තැත. මෙහි උග්‍රාහාධිකෝගේ වියිත විශිෂ්ට නමුවා මූල්‍ය තොගාට ඇති තොගා

එනයින් බලන කළ කොටස් 2 කින් සමත්වීන 3 වන වෙද්දනාලේ මුල් කොටස එනම්, හිමා කරන ලද ගම්භ/පෘෂ්ඨක්ත දීමනා ලබා ගැනීම යන්නට වැරදිකරු බවත් II වන කොටසට එනම් නිසි කාර්ය සාධනයක් පෙන්වීමට අඳපාහොසත් වීම යන්නට තිබැරදිකරු බවත් වූදිත වේ. එම් කුමාර මහතා පත් වේ.

ලේ අනුව සම්පූර්ණ වෝද්‍යාව ගත් කළහි “මෙකි ව්‍යාපෘතිය සඳහා පාලනයිකාරීය විසින් ඔබ වෙත සිමා කර වෙන් කරන ලද ගමන් වියදම්/සංපුර්ණ දීමනා ප්‍රතිපාදන ඉක්මවා ඔබ ලබාගෙන ඇතැත් එයට සම්බන්ධරව හා සම්ගාම්වා එකි ව්‍යාපෘතියේ කාර්ය සාධන ප්‍රතිකියක් තහවුරු කිරීමට අපොහොසත්වීම්” යන්න මේ වෝද්‍යාව නගා ඇති ආකාරයෙන් වර්යකරු කළ නොහැක.

වර්ෂ 2010.03.08 වැනි දිනැති නියෝග ප්‍රකාරව වැඩි තහනම්න් පසුව නැවත සේවයට වාර්තා කිරීමට ප්‍රථම වූදිත වේ. එම්. කුමාර මහතා අනියාචනයක් කළ බැවි කමිකරු නිලධාරී බවි. ඒ. එස්. ඒ. ගුණවර්ධන මහතා සාක්ෂියට කුදාවීම මෙහෙතුන් ලිඛිත දේශනය සමග ඇමුණුම් I ලෙසට ලකුණු කොට ඉදිරිපත් කර ලේඛන මෙහෙතුන් තහවුරු කර ඇත. ඒ අනුව සේවක පාර්ශවය යෝජනා කරන ප්‍රතිබන්ධන මූලධර්මය අදාළ නොවේ.

යම් පුද්ගලයෙකු විනය වෝද්‍යාචාරකට වරදකරු කිරීමට එක් වෝද්‍යාචාරක් පුද්ගලයෙකු විනය වෝද්‍යාචාර නියෝගෙන් තොමූලි තන්වයක් හමුවේ යම් වෝද්‍යාචාරකට පුද්ගලයෙකු වුරදිකරුවෙකු කිරීමට සාධාරණ හා යුත්ති සහගත නොවේ. සාධාරණ හා යුත්ති සහගත තීරණ ලබාදෙන කාර්මික අධිකරණයට මෙම වෝද්‍යාචාර තාගා ඇති ආකාරයෙන් වේ. එම්. කුමාර මහතා 03 වන වෝද්‍යාචාර වට වරදකරු කළ නොහැක.

ඒ අනුව එක් 03 වන වෝද්‍යාචාර වට වූදිත වේ. එම්. කුමාර මහතා නිවැරදිකරු බවට නින්දු කරමි. ඒ මහතාට නිමි වැඩි තහනම් කොට සිටි වර්ෂ 2008.01.18 වැනි දින සිට 2010.02.15 වැනි දින දක්වා හිග වැටුප් ද 2007 සිට 2011 වසර දක්වා වැටුප් වර්දන ද ඇතුළු සියලුම තීත්තානුකූල වර්ප්පයද ලබාදෙන ලෙසටත් තියම කරමි.

ර් ලගට යොමුවේ 2 වන කොටස සලකා බලම්, 2003.08.24 වැනි දින මැණ්ඩිලික ප්‍රතිකාචාරක් ද අනුමත වේ ඇති සහකාර අධ්‍යක්ෂක තනතුර ලබා නොදීමෙන් යම් අසාධාරණයක් සිදු වී තිබේයි යන්නයි.

එය මුළු සිද්ධියට ප්‍රථම ඇති වූ වෙනමම සිද්ධියකි. එය වෙනමම සලකා බැලීය යුතුව ඇත. නමුදු දෙපාර්ශවයට සම්පූර්ණ අවධානය මුළු යොමු කිරීමට යොදා ඇති බව පෙනෙනත් තියිදු බරක් 2 වන යොමු කිරීමට යොදා ඇති.

සේවක පාර්ශවය මේ සම්බන්ධයෙන් කියිදු අමතර ලේඛනයක් ඉදිරිපත් කර ඇති. සලකා බැලීමට ඇති එකම ලේඛනය විනය පරික්ෂණයේදී වේ. 14 ලෙසට ලකුණු කරනු ලැබූ මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය පමණි. එය ද වෙනමම ඉදිරිපත් කර නොමැත. විනය පරික්ෂණය වාර්තාව ඉදිරිපත් කිරීමේදී එහි අන්තර්ගතව තිබේ නිරායාසයෙන් ඉදිරිපත් වේ ඇත.

මෙම නිරද්‍යෙය ක්‍රියාත්මක කිරීමට නොහැක බවට ක.ස.ම. මානව හිමිකම් කොමිසම් දක්වා යවා ඇත. ඒ අනුව සේවායෝජක පාර්ශවය ගෙන ඇති සේවාවරය වන්නේ කාර්මික අධිකරණය මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය කිරීමේදී එහි අන්තර්ගතව නොවන බවත්, මෙහිදී ඒ සම්බන්ධයෙන් නිරායාසයෙන් නොහැකි බවයි.

යමිතාක් දුරකට එම සේවාවරය නිවැරදිය. කාර්මික අධිකරණය මානව හිමිකම් කොමිසම් නියෝග ක්‍රියාත්මක කරවන හේ එවැනි එරෙහි අනියාචනයනා අසන අධිකරණයක් ද නොවේ. එසේම මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය කාර්මික අධිකරණයට අනුගමන ප්‍රථම නිදරණ නායු මෙන් එහි අනුව මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය කාර්මික අධිකරණයට අනුගමන ප්‍රථම නිදරණ නායු මෙන් එහි අනුව මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය මෙහෙතුන් අනුගමන ප්‍රථම නිදරණ නායු මෙන් එහි අනුව සම්බන්ධයෙන් සිදු වූ බව එමුණු කොට ඇත.

නිරද්‍යෙයට කාර්මික අධිකරණයට බර තැබිය හැකිව තිබුණි, ආදර්ශයක් ගත හැකිව තිබුණි.

තවද යොමු කිරීම මගින් (Reference) කාර්මික අධිකරණයට ලැබෙන අධිකරණ බලය මගින් ඒ සම්බන්ධයෙන් වෙනම විරෝධයක් ද කළ හැකිව තිබුණි.

එනමුදු දෙපාර්ශවයට එවැනි ආකාරයේ විරෝධයක් සඳහා කිසිදු උත්සාහයක් ගෙන නැත. අඩුම තරමින් සේවක පාර්ශවයට කළ යුතුව තිබුණේ මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙය නිවැරදි බවත්, මෙකි නිරද්‍යෙයවලට එළඹීමට සාධාරණ හේතු තිබු බවත් එමුණු කිරීමයි. නමුදු ඒ සම්බන්ධයෙන් කියිදු ලේඛනයක් ඉදිරිපත් කර ඇත. මානව හිමිකම් කොමිසම් නිරද්‍යෙයේ ද ලේඛනයෙන් ගණනාවක් සඳහන්ව තිබෙනත් ඒ කිසිදු ලේඛනයක් ගැළ අධිකරණයට ඉදිරිපත් කර නැත. ඒ අනුව මානව හිමිකම් කොමිසම කවර ආකාරයක් එක් නිරද්‍යෙයට එළඹීයේ දයී අනුමිතයක් ද කාර්මික අධිකරණයට නැත.

අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිකාචාරක් පිළිගෙන තිබියදී පත්වීම ලබා නොදී සිටි බවට සේවක පාර්ශවය කියන් එවැනි අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රතිකාචාර තිබු බවට කියිදු ලේඛනයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව එවැනි ලේඛන පැවැත්ත්ම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට අධ්‍යක්ෂ ප්‍රතිකරණයට නැතියාවක් නැත.

සත්‍ය ලෙසට අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රතිකාචාරක් පැවතුණේ නම් එය සඳහා තිබුව තිබිය හැකිව තිබුණේ සේවායෝජක පාර්ශවය යටතේ ය. එසේ නම් එය සේවක පාර්ශවයට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන්නට තුළප්‍රාථමික. එසේ නම් සේවක පාර්ශවය කළ යුතුව තිබුණේ එය ඉදිරිපත් කරවීමට පියවර ගැනීමයි.

මේ සියලු කරුණු එක් කොට ගත් කළේහි මේ සම්බන්ධයෙන් එනම්, 2003.08.24 වැනි දින මණ්ඩිලික ප්‍රතිකාචාරක් ද අනුමත වේ ඇති සහකාර අධ්‍යක්ෂක තනතුර ලබා නොදීමෙන් යම් අසාධාරණයක් සිදු වී තිබේයි යන්න සම්බන්ධයෙන් තීරණයක් දීමට තරම් ප්‍රමාණවත් කියිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සේවක පාර්ශවය ප්‍රමාණවත් වී ඇත. කාර්මික අධිකරණයට සාක්ෂි තියිය සාපුවම අදාළ නොවන නමුදු ඉත් යම් පෙනෙන්මේ තුළප්‍රාථමික. එසේ නම් සේවක පාර්ශවය යුතුව තිබුණේ එය ඉදිරිපත් කරවීමට පියවර ගැනීමයි.

මේ සියලු කරුණු එක් කොට ගත් කළේහි මේ සම්බන්ධයෙන් එනම්, 2003.08.24 වැනි දින මණ්ඩිලික ප්‍රතිකාචාරක් ද අනුමත වේ ඇති සහකාර අධ්‍යක්ෂක තනතුර ලබා නොදීමෙන් යම් අසාධාරණයක් සිදු වී තිබේයි යන්න සම්බන්ධයෙන් තීරණයක් දීමට තරම් ප්‍රමාණවත් කියිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සේවක පාර්ශවය ප්‍රමාණවත් වී ඇත. කාර්මික අධිකරණයට සාක්ෂි තියිය සාපුවම අදාළ නොවන නමුදු ඉත් යම් යම් මග පෙනෙන්මේක් ලබාගත හැක. සාක්ෂි ආදා පනතේ 103 වගන්තිය ප්‍රකාරව යම් විශේෂ කරුණක් කියා පාන්නා එය එසේප්‍ර කළ යුතුවන් සඳහන් වේ. ඒ අනුව සේවායෝජකගේ සේවාවරය කුමක් වුවත්, තම නඩුව ඔජ්ප්‍ර කිරීම සේවක පාර්ශවයේ වගකීමයි. මෙහිදී සේවක පාර්ශවය 2003.08.24 වැනි දින මණ්ඩිලික ප්‍රතිකාචාරක් ද අනුමත වේ ඇති සහකාර අධ්‍යක්ෂක තනතුර ලබා නොදීමෙන් යම් අසාධාරණයක් සිදු වූ බව එමුණු කොට නැත.

මෙය ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පැවත්ත් වී මසක් ඇතුළත කියාත්මක විය යුතු ය.

මෙම තීරණය සාධාරණ හා යුත්ති සහගත තීරණයක් බවට සහතික කරමි.

එස්. ලොකුබේගහවත්ත, බෙරුම්කරු.

2012 දෙසැම්බර් මස 31 වැනි දිනදී ය.

03-714